

අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය - 2016

අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදල (එස්එල්ඩී) අතර 2008 මාර්තු 26 දින එළඹි අංක 7/477 හා 2015 ඔක්තෝබර් 30 දින එළඹි අංක 11/640 දරන ණය ගිවිසුම් සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුම අනුව, එවකට සෞඛ්‍ය, ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය වර්තමානයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ හා ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ. ව්‍යාපෘතියේ අරමුණු වන්නේ, කොළඹ මහ රෝහල පරිශ්‍රයේ සම්පූර්ණ උපකරණවලින් සමන්විත අපස්මාර රෝහලක් ඉදිකිරීම හා එක් එක් පළාත්වල, පළාත් සෞඛ්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමයි. ණය ගිවිසුම අනුව, සවුදි රියාල් මිලියන 75 කට සමාන රු.මිලියන 2,273 ක මුදලක් සැපයීමට සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදල එකඟවී තිබුණි. තවද 2015 ඔක්තෝබර් 30 දින අතිරේක ණය ගිවිසුමක් මගින් සවුදි රියාල් මිලියන 45 කට සමාන රු.මිලියන 1,690.65 ක අතිරේක ණය මුදලක් සැපයීමට සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදල විසින් එකඟවී තිබුණි. ව්‍යාපෘතිය එහි කටයුතු 2008 මාර්තු 26 දින ආරම්භ කරන ලද අතර 2010 දෙසැම්බර් 31 දින වන විට නිම කිරීමට සැලසුම් කර තිබුණි. පසුව ව්‍යාපෘති කාල පරිච්ඡේදය 2016 දෙසැම්බර් 31 දක්වා අවස්ථා 5 කදී දීර්ඝ කර තිබුණි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.4 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි. මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. මාගේ මතය සඳහා

පදනමක් සැපයීම උපදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි. පහත සඳහන් දෑ තක්සේරු කිරීමෙහිලා අවශ්‍ය යැයි සලකනු ලැබූ එවැනි පරීක්ෂා කිරීම්ද එම පරීක්ෂණයට ඇතුළත් විය.

- (අ) අභ්‍යන්තර පාලන අංශයෙන් බලන කල ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ සතුටුදායක පාලනයක් සහ ව්‍යාපෘතියේ මෙහෙයුම්වලට අදාළ පොත්පත්, වාර්තා ආදියේ විශ්වාසවන්තභාවය තහවුරු වනු පිණිස පද්ධති සහ පාලන ප්‍රමාණවත් වූයේද යන බව.
- (ආ) ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වියදම ව්‍යාපෘතිය විසින් පවත්වා ගෙන යන ලද වැඩිදියුණු කළ මූල්‍ය වාර්තා හා ප්‍රගති වාර්තා සමඟ සතුටුදායක ලෙස සසඳා තිබුණේද යන බව.
- (ඇ) ශ්‍රී ලංකා රජය හා ණය සපයනු ලබන නියෝජිතායතනයන් ලද අරමුදල්වලින් දරන ලද ව්‍යාපෘති වියදම්, මූල්‍ය හා භෞතික වශයෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය, ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතුවලින් උද්ගත වූ වත්කම් සහ වගකීම් හා කරන ලද මිලදී ගැනීම් හඳුනා ගැනීම ආදිය දැක්වෙන පරිදි අඛණ්ඩ පදනමක් මත ප්‍රමාණවත් ගිණුම් වාර්තා පවත්වා ගනු ලැබුවේද යන බව.
- (ඈ) ණය යටතේ ආපසු ගැනීම් ණය ගිවිසුම් වල දක්වා ඇති පිරිවිතරයන්ට අනුකූලව සිදුකර තිබුණේද යන බව.
- (ඉ) ණය යටතේ සපයන ලද අරමුදල්, ද්‍රව්‍ය හා උපකරණ ව්‍යාපෘතියේ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණේද යන බව.
- (ඊ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා ලද වර්ගීකරණයට අනුව වියදම් නිවැරදිව හඳුනාගෙන තිබුණේද යන බව.
- (උ) පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම පදනම් කර ගෙන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර තිබුණේද යන බව.
- (ඌ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීමට කළමනාකරණය විසින් සතුටුදායක ක්‍රියාමාර්ග ගෙන තිබුණේද යන බව, සහ
- (එ) ණය ගිවිසුම් වල දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වූයේද යන බව.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, මා දරන්නාවූ මතය වනුයේ,

- (අ) 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව හා 2016 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,
- (ආ) සපයන ලද අරමුදල් ඒවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව,
- (ඇ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීමට කළමනාකරණය විසින් සතුටුදායක ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව, සහ
- (ඈ) ණය ගිවිසුම්වල දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වී තිබුණු බවත්ය.

3. මූල්‍ය හා භෞතික කාර්යසාධනය

3.1 අරමුදල් උපයෝජනය

මූල්‍යයනය, සමාලෝචිත වර්ෂය සඳහා අයවැය ප්‍රතිපාදනය හා සමාලෝචිත වර්ෂය තුළ අරමුදල් උපයෝජනය සහ 2016 දෙසැම්බර් 31 දින දක්වා අරමුදල් උපයෝජනය පිළිබඳ වැදගත් සංඛ්‍යාලේඛන කිහිපයක් පහත දැක්වේ.

ප්‍රභවය	ණය ගිවිසුම් අනුව මූල්‍යයනය සඳහා එකඟ වූ මුදල		සමාලෝචිත වර්ෂය සඳහා වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන්කළ මුදල	උපයෝජනය කළ අරමුදල්			
	සමාලෝචිත වර්ෂය තුළ	සමාලෝචිත වර්ෂය තුළ		2016 දෙසැම්බර් 31 දිනට			
	සවුදි රියාල් මිලියන	රු. මිලියන	රු. මිලියන	සවුදි රියාල් මිලියන	රු. මිලියන	සවුදි රියාල් මිලියන	රු. මිලියන
සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදල (SFD)	120.00	3,963.65	1,640	31.68	1,236.98	88.49	3,455.04
ශ්‍රී ලංකා රජය GOSL	161.25	6,295.72	191	-	190.53	-	679.83
එකතුව	281.25	10,259.37	1,831	31.68	1,427.51	88.49	4,134.87

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සාමාන්‍ය ලක්ෂණයක් ලෙස, ව්‍යාපෘතිය වාර්ෂිකව අයවැය ඇස්තමේන්තුව මඟින් ප්‍රතිපාදිත මුදල් උපයෝජනය කිරීමට කටයුතු කර නොතිබුණි. වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් පසුගිය වසර 9 ක කාලය තුළ රු. මිලියන 6,453.82 ක් වෙන්කර තිබූ නමුත් 2016 දෙසැම්බර් 31 දින දක්වා උපයෝජනය කර තිබුණේ රු. මිලියන 4,134.87 ක් පමණි. ඉදිකිරීම් කටයුතුවල මන්දගාමී ප්‍රගතිය ඊට හේතු විය.

(ආ) ව්‍යාපෘති මෙහෙයුම් කමිටුව කාලීනව ඉදිකිරීම් වැඩ සම්පූර්ණ කර ණය මුදල් ලැබීම් අපේක්ෂිත කාර්යයන්ට එලදායී ලෙස උපයෝජනය කර ව්‍යාපෘතියේ ප්‍රතිලාභ උකහා ගැනීමට කටයුතු කර නොතිබුණි. වර්ෂ 5 ක් වූ ණය ආපසු ගෙවීම් සහන කාලය 2013 මාර්තු 26 දිනට නිම වූ අතර ණය වාරිකය වූ එකතුව සවුදි රියාල් මිලියන 13 ක් සහ එයට අදාළ නොලියවූ එකතුව සවුදි රියාල් මිලියන 2.83 ක්, 2016 දෙසැම්බර් 31 දින වන විට ගෙවා තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් ද කරනු ලැබේ.

(i) රෝහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ණය ගිවිසුමෙහි රු.මිලියන 969.80 ක් වෙන්කර තිබූ නමුත් රු.මිලියන 1,793 කට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. කෙසේ වෙතත්, රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පිරිවැය 2016 දෙසැම්බර් 31 දින වන විට ව්‍යුහයන් වෙනස්වීම හා මිල ඉහළ යාම් හේතුකොට ගෙන රු.මිලියන 1,985.50 දක්වා වැඩිකර තිබුණි.

(ii) අපස්මාර රෝහල සහ පළාත් සෞඛ්‍ය මධ්‍යස්ථානවලට වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය සඳහා ණය ගිවිසුමේ වෙන්කර තිබූ රු.මිලියන 1,075.90 ක මුදලින්, රු.මිලියන 337.26 ක්, ව්‍යාපෘතියේ අරමුණුවලට අදාළ නොවන ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයට (Neuro Irauma Unit) වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය කිරීම සඳහා උපයෝජනය කර තිබුණි. උපකරණ ප්‍රසම්පාදනය සඳහා වෙන්කරන ලද මුදලේ ඉතිරි කොටස, ගොඩනැගිලි ඉදිකිරීම් වියදම් පියවා ගැනීම සඳහා උපයෝජනය කර තිබුණි. කෙසේ වෙතත්, වෙන්කළ මුදල් වෙනත් කාර්යයන් වලට භාවිතා කිරීම සම්බන්ධයෙන් අදාළ ණයදෙන ආයතනයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වෛද්‍ය උපකරණ, ලී බඩු, විදුලි ජනක යන්ත්‍ර උපදේශනය ප්‍රසම්පාදනය සඳහා සහ අතිරේක පිරිවැය දැරීම සඳහා රු.මිලියන 1,480 ක අතිරේක අරමුදල් අවශ්‍යතාවක් ව්‍යාපෘතිය විසින් ඉල්ලුම් කර තිබුණි.

(iii) ඉහත සඳහන් ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස මූලික අදියරේදී එකඟවූ රෝහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ උපදේශන ගාස්තු සහ වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය සඳහා වූ රු.මිලියන 164.05 ක මුදල් රු.මිලියන 394.96 දක්වා වැඩිකර තිබුණි. තවද, සෞඛ්‍ය මධ්‍යස්ථාන 9 ක් ඉදිකිරීමේ උපදේශන ගාස්තු සඳහා වෙන්කර තිබූ මුදල් අතිරේක පිරිවැය දැරීම සඳහා උපයෝගී කර තිබුණි.

(ඇ) ලද තොරතුරුවලට අනුව, 2016 දෙසැම්බර් 31 දිනට මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ප්‍රතිපූර්ණය කළ යුතු විදේශාධාර ප්‍රමාණය රු.මිලියන 1,074.88. ක් විය.

3.2 භෞතික කාර්යසාධනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ලද තොරතුරුවලට අනුව, 2014 අප්‍රේල් 03 දින නිම කිරීමට යෝජිතව තිබූ මහල් 8 කින් යුත් අපස්මාර රෝහල් ගොඩනැගිල්ල දින 950 ක ප්‍රමාදයකින් පසු 2016 නොවැම්බර් මස 09 වැනි දින නිමකොට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙන ලද අතර එය මහජනයාගේ සහ ව්‍යාපාරික සඳහා විවෘත කර තිබුණේ 2017 ඔක්තෝබර් 24 දිනදීය.

(ආ) මූලික ණය ගිවිසුම අනුව, දිවයින පුරා පිරිවැය සෞදි රියාල් මිලියන 161.25 කට සමාන රු.මිලියන 6,295.72 ක් වැයකොට පළාත් සෞඛ්‍ය මධ්‍යස්ථාන 9 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත්, බාහිර රෝගී සාධන, රසායනාගාර සහ පුහුණු මධ්‍යස්ථානවලින් සමන්විත සෞඛ්‍ය මධ්‍යස්ථාන 09 ක ඉදිකිරීම් කටයුතු 2016 දෙසැම්බර් 31 දින වනවිටද ආරම්භ කර නොතිබුණි.

3.3 මූල්‍ය පාලනය පිළිබඳ කරුණු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) මුදල් රෙගුලාසි 133(1) හා 2010 ජූලි 26 දිනැති අංක 05 දරන කළමනාකරණ විගණන දෙපාර්තමේන්තු චක්‍රලේඛය ප්‍රකාරව, ව්‍යාපෘති කටයුතු පිළිබඳ ගනුදෙනු රේඛීය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණනයට භාජනය කර නොතිබුණි.

(ආ) මුදල් රෙගුලාසි 756 හි විධිවිධාන පරිදි 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘතියේ රු.මිලියන 1,231 ක් වටිනා ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් භෞතික සත්‍යාපනයක් සිදුකර නොතිබුණි.

(ඇ) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිඒඅයි/2002/02 දරන චක්‍රලේඛයෙන් අවශ්‍ය පරිදි ව්‍යාපෘතිය රු.803,346 ක් වටිනා පරිගණක, පරිගණක උපාංග සහ මෘදුකාංග සම්බන්ධයෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන ගොස් නොතිබුණි. ඒ හේතුවෙන් ගෙන ව්‍යාපෘතිය විසින් ප්‍රසම්පාදනය කරන ලද වත්කම් භාරදීම විධිමත් ආකාරයෙන් සිදුකළ නොහැකි විය.

3.4 මානව සම්පත් කළමනාකරණය

වැඩබලන පදනමින් රාජකාරී ආවරණය කරන ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු ව්‍යාපෘති කාර්ය මණ්ඩලයේ සේවා කාලය, ව්‍යාපෘතියේ මන්දගාමී ප්‍රගතිය හා අධිපිරිවැය නොසලකා අඛණ්ඩව දීර්ඝ කර තිබුණි.